

ගෙදර දොර ආහාර සුරක්ෂිතතාවය පිලිබඳ සොයා බැලීම

අපේ මේ සුදානම අම්මගේ ගෙදර ආහාර සුරක්ෂිතතාවය පිලිබඳ සොයල බලන්න. සරලව කියනවනම් මෙයින් අදහස් කරන්නේ ගෙදර සියලු දෙනාට ගුණදායක ආහාර අවශ්‍ය පමණ ගෙදර දොරේ තියනවද කියල බලන එක. ආහාර සුරක්ෂිතතාවය නොමැති වීමට හේතූන් ලෙස අත මීට මුදල් හිඟ වීම , තමන්ට අවශ්‍ය ප්‍රමාණයට අහාර නිපදවා ගැනීමට නොහැකි වීම, මිලදී ගැනීම සඳහා ළඟ පාත කඩවල සුදුසු ආහාර නොමැති වීම, සමාජ සම්බන්ධතා නැතිවීම, සහනාධාර නොමැතිවීම, නියඟය හෝ ජල සැපයුම නොමැති වීම හෝ දේශපාලන අස්ථාවර භාවය ආදිය දක්වන්න පුළුවන්.

මෙහි ගෙදර අය යනුවෙන් අදහස් කරන්නේ කුඩා දරුවන් නොව අවුරුදු 18 ට වැඩි අය බව සලකන්න. ගෙදර යම් කෙනෙක් කෑම තිබිලත් රූවිය නොමැති වීම නිසා හෝ තමන්ගේ බර අඩු කරගැනීමට කෑම පාලනය කරන නිසා කෑම නොගෙන සිටීම මෙහිදී අදාල නොවන බව ද කරුණාවෙන් සලකන්න.

(මේ ප්‍රශ්නාවලියට ඔබ ලබාදෙන පිළිතුරු මත පදනම්ව ඔබට ආධාර හෝ වෙනත් වරප්‍රසාද ලබාදීම හෝ ඔබ දැන් ලබන වරප්‍රසාද අඩුවීම සිදුනොවන නිසාත් මෙය අනාගතයේ අපේ මවුචරුන්ගේ සහ දරුවන්ගේ යහපත සඳහා යොදාගත හැකි නිසාත් සත්‍ය තොරතුරු පමණක් අපට ලබා දීමට කාරුණික වන්න)

පසුගිය මාස තුනක කාලය තුළ ගෙදර කෑම බීම තත්ත්වය ගැන අහල තියෙන පහත ප්‍රකාශ වලට අම්මගේ නිවසට අදාලව දිය හැකි උත්තරය රවුම් කොට දක්වන්න.

1. පසුගිය මාස 03 තුළ ගෙදර කෑම බීම හිඟ වේයැයි ඔබ බියෙන් සැකෙන් සිටි අවස්ථා තිබුණාද ?	ඔව්	නැහැ	නොදනී
2. පසුගිය මාස 03 තුළ ගෙදර කෑම බීම හිඟ ව ගිය අවස්ථා තිබුණාද ?	ඔව්	නැහැ	නොදනී
3. පසුගිය මාස 03 තුළ ඉහත සඳහන් කල යම් හේතුවක් නිසා ඔබට හෝ ගෙදර අයට පෝෂණීය සහ ගුණදායක අහාර ලබාගැනීමට නොහැකිවුවාද ?	ඔව්	නැහැ	නොදනී
4. පසුගිය මාස 03 තුළ ඉහත සඳහන් කල යම් හේතුවක් නිසා ඔබට හෝ ගෙදර අයට විවිධත්වයක් නැතිව එකම කෑම වර්ග දිගින් දිගටම කෑමට සිදුවූ අවස්ථා තිබුණාද ?	ඔව්	නැහැ	නොදනී
5. පසුගිය මාස 03 තුළ කෑම මදි වේයැයි බියෙන් ඔබට හෝ ගෙදර අයට උදේ, දවල් හෝ රැ කෑම වේල් මගහැර සිටීමට සිදුවූ අවස්ථා තිබුණාද ?	ඔව්	නැහැ	නොදනී
6. පසුගිය මාස 03 තුළ කෑම හිඟව යාම නිසා ඔබ හෝ ගෙදර අය කෑමට අවශ්‍ය වී තිබුණ ප්‍රමාණයට වඩා අඩුවෙන් කා සෑහීමට පත්වූ වේල් තිබුණාද ?	ඔව්	නැහැ	නොදනී
7. පසුගිය මාස 03 තුළ ගෙදර කෑම බීම නොමැති වීම නිසා ඔබ හෝ ගෙදර අය බඩගින්න දැනී දැනී වේලක් නොකා අවස්ථා සිටි තිබුණාද ?	ඔව්	නැහැ	නොදනී
8. පසුගිය මාස 03 තුළ ගෙදර කෑම බීම නොමැති වීම නිසා ඔබ හෝ ගෙදර අය බඩගින්න දැනී දැනී මුළු දවසම වාගේ නොකා සිටි අවස්ථා තිබුණාද ?	ඔව්	නැහැ	නොදනී

